

ඉමදුව ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 අභිතකර මතය

ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මාගේ වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත් බව හේතුවෙන් 2024 දෙසැම්බර් 31 දිනට ඉමදුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අභිතකර මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ අභිතකර මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තා නිකුත් කිරීම මාගේ

අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යතාවයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂමව ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ඉකුත් වර්ෂවලට අදාළ මුද්දර ගාස්තු ආදායම රු.මිලියන 10.76 ක් සමාලෝචිත වර්ෂයේ ආදායම් ලෙස ගිණුම් තැබීම නිසා වර්ෂයේ අතිරික්තය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	නිවැරදි කාලපරිච්ඡේදය හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය තුළ සභාව වෙත පරිත්‍යාග ලෙස ලැබී තිබූ එකතුව රු.මිලියන 3.49 ක් වූ ස්ථාවර වත්කම් වටිනාකම, ප්‍රාග්ධන යෙදුමට ආධාර මගින් දායකවීමේ ගිණුමට බැර කළ යුතු වුවත්, ප්‍රාග්ධන යෙදුමට ආදායම් මගින් දායකවීමේ ගිණුමට බැර කර තිබුණි.	ඉදිරියේ දී ජනලේ සටහන් යොදා නිවැරදි කරන බව	ගිණුම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කිරීම් සිදු කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයට අදාළ එකතු වටිනාකම රු.951,165 ක් වූ ලැබිය යුතු දැන්වීම් පුවරු ගාස්තු, ස්ථාවර තැන්පතු පොළී සහ කඩකුලී ආදායම් ගිණුම්ගත නොකිරීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	අඩුපාඩුවක් සිදුවී ඇති බව හා ඉදිරියේ දී නිවැරදි කරන බව.	සමාලෝචිත වර්ෂයට අදාළ ගිණුම්ගත නොකළ ආදායම් ගිණුම්ගත කළ යුතුය.
(ඈ) ඉකුත් වර්ෂවලට අදාළ මුද්දර ගාස්තු ආදායම් රු.මිලියන 13.22 ක් අඩුවෙන් ගිණුම්ගත කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසන් දිනට සමුච්චිත අරමුදල් ගිණුමේ ශේෂය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	ගිණුම්කරණ දෝෂ ඉදිරියේ දී ජනලේ සටහන් මගින් නිවැරදි කරන බව.	ගිණුම්කරණ දෝෂ ඇති නොවන ලෙස නිවැරදිව ගිණුම්ගත කිරීම් සිදු කළ යුතුය.
(ඉ) එකතුව රු.මිලියන 2.65 ක් වූ කර්.මාන්ත ණයහිමි වටිනාකම දෙවරක් ගිණුම්ගත කිරීමෙන් සමාලෝචිත වර්ෂය අවසන් දිනට කර්.මාන්ත ණයහිමි ශේෂය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	ගිණුම්කරණ දෝෂ ඉදිරියේ දී ජනලේ සටහන් මගින් නිවැරදි කරන බව.	ගිණුම්කරණ දෝෂ ඇති නොවන ලෙස නිවැරදිව ගිණුම්ගත කිරීම් සිදු කළ යුතුය.

- (ඊ) සමාලෝචිත වර්ෂයට අදාළ කර්මාන්ත ගිණුම්කරණ දෝෂ නිවැරදිව ගිණුම්ගත කිරීම් සිදු සඳහා ලැබිය යුතු ආධාර රු.මිලියන 2.65 ඉදිරියේ දී ජ'නල් සටහන් කළ යුතුය. ක් ගිණුම්ගත කර නොකිබ්මෙන් ජංගම මගීන් නිවැරදි කරන බව.
- (උ) ඉකුත් වර්ෂයට අදාළ කර්මාන්ත සඳහා ගිණුම්කරණ දෝෂ ගිණුම්ගත කිරීම් නිවැරදිව සිදු ලැබිය යුතු ශේෂයක් නොතිබුණ ද ලැබිය ඉදිරියේ දී ජ'නල් සටහන් කළ යුතුය. යුතු කර්මාන්ත ආධාර ගිණුමේ රු.මිලියන මගීන් නිවැරදි කරන බව. 11.15ක් ඇතුළත් කිරීමෙන් ජංගම වත්කම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඌ) සමාලෝචිත වර්ෂයේ වැටුප් වියදම ඉදිරියේ දී නිවැරදිව ගිණුම්ගත කිරීම් නිවැරදිව සිදු වෙනුවෙන් පළාත් පාලන කටයුතු කරන බව. කළ යුතුය. දෙපාර්තමේන්තුවෙන් වැඩිපුර ලැබී තිබුණු රු.340,289 ක් ජංගම වගකීම් යටතේ ගිණුම් ගත කර නොතිබුණි.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
විස්තරාත්මක ලේඛන ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.210,845 ක් වූ ගිණුම් විෂයයන් 05 ක ශේෂ සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	වසර 10 කට වැඩි නිරවුල් නොවූ ශේෂ කපා හැරීම සඳහා ආණ්ඩුකාරතුමා වෙත යොමු කොට ඇති බව හා තීරණය ලද පසු නිවැරදි කරන බව.	ගිණුම් විෂයයන්ට අදාළ ශේෂ සත්‍යාපනය කර ගැනීම සඳහා අදාළ සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, අනුකූල නොවීම රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ xiv වැනි පරිච්ඡේදයේ 4.1 වගන්තිය	පුහුණු වැඩසටහන්වලට සහභාගි වූ නිලධාරීන් 41 දෙනෙකුට ආහාර හා නවාතැන් පහසුකම් ලබාදී තිබියදී රු.135,650 ක සංයුක්ත දීමනා ගෙවා තිබුණි.	2025 වර්ෂයේ සිට පුහුණු වීම් සිදු කරන ආයතන විසින් ආහාර හා නවාතැන් පහසුකම් සැපයීම සිදු කරනු ලබන අවස්ථාවලදී සංයුක්ත දීමනාව ගෙවීම් නොකරන බව.
		ආයතන සංග්‍රහය ප්‍රකාරව කටයුතු කළ යුතු අතර, ඊට පටහැනිව ගෙවූ දීමනා නැවත අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) 2016 දෙසැම්බර් 29 දිනැති 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 ඡේදය සභාව සතු වාහන 05 ක ඉන්ධන දහනය පරීක්ෂාවක් සිදු කර දැවෙන ඉන්ධන ප්‍රමාණය ගණනය කිරීමකින් තොරව 2024 දෙසැම්බර් 31 දක්වා රු.524,323 ක් වටිනා ඉන්ධන ලීටර් 1346 ක් නිකුත් කර තිබුණි. වාහන 03 ක ඉන්ධන පරීක්ෂාව සිදු කර ඇති බව සභාව සතු වාහනවල හා අනෙකුත් වාහන 02 ක ඉන්ධන පරීක්ෂාව සිදු සඳහා ඉන්ධන නිකුත් කර කළ යුතුය. නොමැති බව.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.මිලියන 4.61 ක් වූ අතර, ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ ආදායම ඉක්ම වූ පුනරාවර්තන වියදම රු.මිලියන 11.08 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024

2023

	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් බදු	5,385,000	4,112,605	4,799,404	1,125,370	5,385,000	6,262,385	6,508,920	1,812,169
(ii)	බදු කුලී	3,870,400	2,694,480	2,694,480	-	5,268,000	3,509,356	3,509,356	-
(iii)	බලපත්‍ර ගාස්තු	1,310,000	1,195,416	1,195,416	82,100	2,336,000	1,109,245	1,127,245	82,100
(iv)	වෙනත් ආදායම්	17,737,000	10,347,414	10,500,313	89,333	16,616,500	7,459,843	7,517,041	242,232
		-----	-----	-----	-----	-----	-----	-----	-----
		28,302,400	18,349,915	19,189,613	1,296,803	29,605,500	18,340,829	18,662,562	2,136,501
		=====	=====	=====	=====	=====	=====	=====	=====

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය වරිපනම් හා බදු	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට වරිපනම් හා බදු හිඟය රු.මිලියන 1.81 ක් වූ අතර , වර්ෂය අවසානයට රු.මිලියන 1.12 ක හිඟයක් පැවතුණි.ඉන් රු.424,150 ක් ඉකුත් වර්ෂයට අදාළ ව්‍යාපාර බදු හා කර්.මාන්ත බදු විය.	හිඟ මුදල් ජංගම සේවා මගින් හා නීතිමය ක්‍රියාමාර්ග මගින් ඉදිරියේදී අය කර ගන්නා බව හා වසා ඇති ව්‍යාපාර ආයතන ලේඛනයෙන් ඉවත් කිරීමට අනුමැතියට යොමුකර ඇති බව.	හිඟ ශේෂ නොපමාව අය කර ගත හැකි වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර ඒ අනුව හිඟ ශේෂයන් අය කර ගත යුතුය.
(ii) සමාලෝචිත වර්ෂයට අදාළව කර්.මාන්ත බදු හා ව්‍යාපාර බදු බිල් කිරීම් රු.මිලියන 1.88 ක් වූ නමුත්, වර්ෂය තුළදී රු.මිලියන 1.65 ක් පමණක් අයවී තිබීමෙන් 2024 දෙසැම්බර් 31 දිනට ප්‍රවර්තන වර්ෂය සඳහා රු.228,190 ක හිඟයක් පැවතුණි.	හිඟ ශේෂ ජංගම සේවා මගින් හා නීතිමය ක්‍රියාමාර්ග මගින් ඉදිරියේ දී අය කර ගන්නා බව.	සමාලෝචිත වර්ෂයට අදාළ ආදායම් කඩිනමින් අය කර ගත යුතුය.

3 මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්.තව්‍යන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා අනුමත කරන ලද අයවැය ලේඛනයේ ඇතුළත් ප්‍රාග්ධන සැලැස්මෙහි ඇස්තමේන්තු කර තිබුණු රු.මිලියන 28 ක් වූ වැඩ යෝජනා 06 ක් ඉටු කර නොතිබුණි.	අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දීම හා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත ඉදිරි වර්ෂයේ සිදු කරන බව.	වර්ෂය තුළ ලැබෙන ප්‍රතිපාදන මත ඉටු කිරීමට අපේක්ෂිත කාර්යයන්ගේ ප්‍රමුඛතාවය සලකා ප්‍රතිපාදන වෙන් කර ඉටු කළ යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2015 වර්ෂයේදී පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය විසින් සභාවට පවරන ලද පිරිවැය රු.මිලියන 7.97 ක් වූ ගල් රෝල	සංවර්ධන කටයුතු සඳහා අවශ්‍යතාවයක් නොමැති බවත් බාහිර පාර්ශවයන්	අවශ්‍යතාවයක් නොමැති නම් වෙනත් පළාත් පාලන ආයතනයකට

වසර තුනකට අධික කාලයක සිට ධාවනය නොකර පැවතීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.137,500 ක් වැය කර අළුත්වැඩියාවක් සිදු කර තිබුණද සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් නිශ්කාර්.යව පැවතුණි.

වෙනත් ඉල්ලීම් කිරීමක් නොමැති බැවින් ද භාවිතා නොවන බව.

පැවරීමට හෝ කටයුතු කළ යුතුය.

(ආ) පිරිවැය රු.මිලියන 2.65 ක් වූ ට්‍රැක්ටර් රථය සභාවට ලද දිනයේ සිටම භාවිතයට නොගෙන නිශ්කාර්.යව පැවතුණි.

මෙම රථය අනෙක් ට්‍රැක්ටර් රථවලට වඩා සැහැල්ලු බැවින් පෙරලීමේ අවදානමක් තිබීම නිසා භාවිතා නොවන බව.

සුදුසු පරිදි වෙනත් පළාත් පාලන ආයතනයක් සමඟ හුවමාරු කර ගැනීමට හෝ කටයුතු කළ යුතුය.

(ඇ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 17(3) වගන්තිය ප්‍රකාරව සභාව සතු සියළුම දේපල සභාව විසින් පරිපාලනය කළ යුතු වුවද , සභාව සතු වටිනාකම රු.මිලියන 4.28 ක් වූ ඉඩම් 10 ක වැට මායිම් දමා ඒවායේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට හා රු.851,142 ක් වූ ඉඩම් 10 ක හිමිකම් පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.

වැට මායිම් දැමීම 2024 වර්ෂයේ සිට සිදු කරමින් පවතින අතර අයිතිය නිරවුල් කර ගැනීමට ද කටයුතු කරන බව.

සභාව සතු ඉඩම්වල අයිතිය පවරාගෙන වැට මායිම් යොදා ඒවා ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය.